



විදේශ විනිමය දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ 2020 අංක 05 දරන විධානයන්

ශ්‍රී ලංකාවෙන් පිටත රැකියාවේ නියුතු (විගාමිකයන් නොවන) පුද්ගලයන් සඳහා ණය සහ අත්තිකාරම් පිළිබඳ බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරන විධානය

2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි 7(10) වගන්තිය සමඟ කියැවෙන 9(2) වගන්තිය ප්‍රකාරව, 2017 අංක 10 දරන 2017 නොවැම්බර් 20 දිනැති විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් හට ණය සහ අත්තිකාරම් ලබාදීම පිළිබඳව බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරන ලද විධානයෙහි 4 වන පරිච්ඡේදය අවලංගු වී පහත සඳහන් ආකාරයට වහාම ක්‍රියාත්මක වන පරිදි ආදේශ වන බව බලයලත් වෙළෙඳුන් වෙත මෙයින් දන්වා සිටිමු.

4. (I) විදේශ ව්‍යවහාර මුදලින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් ප්‍රදානය කරන ලද ණය සහ අත්තිකාරම්වල කාලසීමාව, ඇපකරය සහ ආපසු ගෙවීම රෙගුලාසිවලට අනුකූල වියයුතුය.
 - (II) එසේ රෙගුලාසිවලට යටත්ව විදේශ ව්‍යවහාර මුදලින් ප්‍රදානය කරන ලද ණය නැවත අය කර ගත නොහැකි අවස්ථාවකදී අවසාන පිළියම වශයෙන් බලයලත් වෙළෙඳුන් විසින් එම ණය ශ්‍රී ලංකා රුපියල්වලින් අය කර ගත යුතුය. ඒ වෙනුවෙන් බලයලත් වෙළෙඳුන්;
 - (අ) විදේශ ව්‍යවහාර ණය මුදල් ශ්‍රී ලංකා රුපියල් ණය මුදල් වලට පරිවර්තනය කළයුතුය
 - (ආ) අදාළ ණය ගිවිසුමෙහි එකඟ වූ පරිදි විදේශ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයා (එනම් ණය කරු) හට ණය මුදල් නියමිත කාලයට ගෙවීමට තම විදේශ රැකියාවෙන් ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය නොලබන බව හෝ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල ශේෂයන් ද ඇතුළුව ප්‍රමාණවත් විදේශ විනිමය වත්කම් නොමැති බව සහ ණය කරු ණය මුදල විදේශ ව්‍යවහාර මුදලින් ගෙවීමට ගතහැකි සියළු පියවර ගත් බවට බලයලත් වෙළෙඳුන්දා තෘප්තිමත් වියයුතු අතර ඒ සඳහා අවශ්‍ය ලේඛනගත සාක්ෂි පවත්වා ගත යුතුය
 - (III) ඉහත 4 (II) ට අනුගතවීමේදී, මහ බැංකු අධිපතිවරයා විසින් 2020 මාර්තු 27 දින සියළුම බලයලත් වෙළෙඳුන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත කොවිඩ් 19 පැතිරීම හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා තනි පුද්ගලයන් වෙත පහසුකම් සැපයීම සඳහා ගනු ලැබූ අතිවිශේෂ නියාමන ක්‍රියාමාර්ග සඳහන් කරමින් නිකුත් කරන ලද "ණය හා අත්තිකාරම් වර්ගීකරණය සහ විදේශ ව්‍යවහාර මුදල් නැවත අය කර ගැනීම පිළිබඳ ලිහිල් කිරීම" ලිපියේ සඳහන් විස්තර පිළිබඳ අවධානය යොමු කළයුතු

අතර බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් ඒ වෙනුවෙන්
නිකුත් කළ වෙනත් වැඩිදුර උපදෙස්/පැහැදිලි කිරීම්වලට අනුගත වීම සිදු විය යුතුය.

අධ්‍යක්ෂ - විදේශ විනිමය දෙපාර්තමේන්තුව

2020 අප්‍රේල් 16 දින